


සති පාසල හතර වැනි සතිය



වර්තමාන මොහොතේ සිටීම

අද අපි බලමු “සැමට බලවත් සතිය” ගැන. දරුවන්ගේ “සතිමත්” කම දුටු, ඒ වගේම “සති පාසල් සංකල්පය” පිළිගැනීමට කැමත්ත දක්වන පාසල් විදුහල්පති වරුන්ගෙන් මේ වන විට ඉතා සාධනාත්මක ප්‍රතිචාර අප වෙත ලැබේ නිබෙන බව කියන්නේ සතුවින්. විවිධාකාර සමාජ කොටස් වෙතින් පැමිණ සිටින සිසුන් එකම ස්ථානයකට එක් කරන පොදු සාධකයක් බවට සතිමත් බව පත් වී ඇති ආකාරය ඇත්තෙන්ම සුවිශේෂී කාරණයක්. මහත් දෙදෙරයට සහ ප්‍රිතියට හේතුවක්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ අද නිබෙන අනිකුත් විෂයන්ට වඩා වැදගත් තැනක් ගන්න, ඒවගේම විශේෂ අවධානයකින් සුතුව ඉදිරිපත් කළයුතු මෙම විෂය නිරද්‍යාය පාසල් දරුවන් අතට පත් කරන්නට පදනම සකස් වුයේ, සතුට, සැනසුම්, නිදහස, සහ සත්‍ය සොයන්න කැපවීමකින්, ඒ වෙනුවෙන්ම තම “මනස” කියන විද්‍යාගාරය තුළ තමන්ගේ “කය” කියන උපකරණ කට්ටල වික උපයෝගිකරගෙන වසර 40 ක් පුරා අධ්‍යාපනයක යෙදෙන, පූජා උඩ ඊරියගම ධම්ම්‍යේ ස්වාමීන් වහන්සේ විසින් කරනලද පරියෝගයන්ගෙන් ලබා ගන්නා ලද අත්දුකීම් සහ විශේෂයෙන් දැනුම් සම්භාරය පදනම් කරගෙනය.

මෙසේ කළඹිලි දැක්වුණ “සති පාසල” අද ලංකාව පුරාම පාසල්වල, විශ්වවිද්‍යාල වල, සියලුම ආගම් වල ඇති දහම් පාසල්වල, ඉරුද පාසල්වල, පිරිවෙන්වල, ඒවගේම කාර්යාලවල, පොලිසිවල, සෞඛ්‍යය සේවාවල, බන්ධනාගාරවල, කර්මාන්තකාලාවල, පාර්ලිමේන්තුවේ, යන සියලුම සමාජීක, දේශපාලනික, ආර්ථික යන ක්ෂේත්‍රයන් ඔස්සේ, ආගමික සහ ජනවාරික බෙදා වලින් තොරව සාමයෙන්, සම්ගියෙන් විහිදී යන ආකාරය දකින්න පුළුවන් වෙනවා.

මේ වාගේ දිගින් දිගටම සති සංකල්පය මුල් බසින විට අපට ලැබෙන ප්‍රතිචාර විදුහල්පතිවරුන්ට සීමා නොවී උපදේශක හවතුන්,

පාසල් ලමුන්, දෙමාපියන්, අධ්‍යපනයැයන් ආදී අනෙකුත් අදාළ පිරිස් වෙතින්ද ප්‍රතිචාර ලැබෙන විට, සමාජය තුළ විහිදී යන විට එම තොරතුරු ජාතික සම්පතක් වනු නොඅනුමානය. මේවා මැදින්, මල් මාලයක විවිධ මල් මැදින් තුළ ගමන් කරන්නා සේ සතිය විහිද යමින් ගොනුව ලබාදෙන හැරී දකින්නට බලාපොරොත්තු වන්න. එය එක රටකට සීමා නොවී, ඉදිරි අනාගතයේ ලෝකයේ බොහෝ රටවලට මැතිර යනවා නොඅනුමානයි.

'සති පාසල'ට සම්බන්ධ වෙලා සතිමත් බව ඉගෙනගෙන ලබන අත්දැකීම් අපිට ලියල එවන දුවල ප්‍රතාල ගොඩක් ඉන්නවා. ඔයාලට මතක ඇතින් හිමිංසා දැව්මිණි දුව. එයා එවුපු ලිපියක් අපි මිට පෙර පල කළා. හිමිංසා ඉගෙන ගන්නේ නවය වසරේ. එයා අයෙන් ලිපියක් එවල තියනවා. මේ ලිපිය අද අපි පල කරන්න හිතුවේ විශේෂ කරුණු දෙකක් නිසා.

පලවෙනි කරුණ තමයි සතියේ බල මහිමය මොකක්ද කියල ඔයාලට කියල දීම. ඒ ලිපිය කියවල බලන්න එතකොට ඔයාලටම තේරයි හිමිංසා දුව කොවිවර ඉස්සරහට ගිහින් තියනවද කියල.

දෙවන කරුණ තමයි සතිමත් බව දිගින් දිගටම පුරුදු කරගෙන යනකොට, ඒ පිළිබඳව අවබෝධය තමන් තුළින්ම ඇති වෙන බව කියා දීම. උදාහරනයක් ලෙස ජීවිතයේ සතුවක් ලබන්නේ කොහොමද කියල හිමිංසා ලස්සනට ලියල තියනව. මේ ලිපිය, මේ වයසේ දැවැනු සතුව ගැන කරපු එක් හොඳම ප්‍රකාශයක් කියල කියන්න පුළුවන්.

මන්න ඉතින් ඔයාලම කියවල බලන්න.

තෙරුවන් සරණයි

ගෞරවනීය ස්වාමීන්වහන්ස,

මම දුන් දිනපතා පරියාකයෙන් සක්මනෙන් නිහඹි බවට සවන් දෙන්නෙම්. ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් ලෙස මූලින් ම නිහඹව, සේමින්, සතිමත්ව ගබඳ වලට නොදින් ඇහුන්කන් දුන්නෙම්. සොබා සෞන්දරයෙන් බාහිරෙනුත් නැගෙන ඒ සියලු ගබඳ

නැගෙන්නේ නිහඩනාවක් තුළිනි. හඩක් නැතිව එය නැවතුණ තැනත්, නැවත හඩක් නැගෙන තැනත් අතර කාල පරාසය තුළ නැගෙන ඒ නිශ්චල්වදතාවය තුළින් සිතුවීලි වලින් තොර නිසල බවක් සහ සිතේ නැවතීමක් ඇති බව දැනෙනවා. ඒ වගේම නිහඩ බවක් නැති තැන ගබා නො නැගෙන බවත් මට වැටුපුනි.

සොබා දහමේ සූන්දරත්වය තුළින් නිහඩේ හඩට සවන් දෙන විට නිතේ නිහඩ බවත් නිශ්චලතාවයන් ඇති වෙනවා වගේම මේ නිහඩ බව තුළ හිත අතිතයට අනාගතයට අරය මෙයා උග නැවතීමක් නැති වී සිත සතිමත්ව ගාන්තහාවයට පත් වන්නේ ය. සිතුවීලි නැති සිතක මෙත්‍ය, කරුණාව, සූන්දරත්වය, නිර්මාණයිලි බව, වගේම සිතේ සැනැස්මක්ද දැනුනි. බාහිර නිශ්චල් තාවය තුළින් සිතුවීලි වල නිහඩනාව වගේම මනසට විවේකයක් ලැබුණ බවක් දැනුනි.

මේ මොහාන තුළ ජීවත් වන බවක් දැනුනි. ඒ වගේම දුක, වේදනාව, පසුනැවීම, පිඩිනය ආදී අනවශ්‍ය ප්‍රශ්න වලින් නිදහස් බවක් දැනුණු. සතිමත්ව වර්තමාන මොහානේ ජීවත් තීම සෞන්දරය යි. එහි සංවේදී බවක්ද දැනුනි. ජීවිතය කියල කියන්නේ මේ මොහානේ ජීවත්වීම නැත්තම් සතිමත්ව සිටීම බව මම ඔබ වහන්සේගෙන් දාන ගතිමි. ගබා වලට යටින් නිහඩ බවක් තිබෙනවා වගේම ඒ ගබා නැතිවෙන්නේ නිහඩනාව තුළින්මයි.

ආශ්චර්ය ප්‍රශ්නවාස සූලන් රල්ල සොබා දහමේ සිසිලසින් නැගෙන ප්‍රාණවත් බවක් දැනුනි. නිහඩේ හඩ විදිමේ ද සිතට දැනෙන සැනැස්ම ගැන කීමට අපහසුයි. එහි ඊටත් එහා ගියපු දෙයක් බව දැනුනි. එය තව කෙනකට විස්තර කිමිට අපහසුයි. එහි දුක වේදනාව, අසහනය නැති ස්වභාවික දෙයක් ලෙසයි මට දැනුණේ

සොබා දහමේ නිහැතියාව තුළින් අපට එය පහසුවෙන් ලබා ගත හැකියි. මම මේ වැඩ සටහනට පැමිණීමට කළින් සතුව සැනැස්ම ලබන්න හති වැටෙනකන් සෙල්ලම් කළා, තරග කළා, නිදිමරා පාඩම් කළා, යහළවන් සමග රණ්ඩු කළා, තරහ වුනා, රෝම්සාව, තෙක්සය, ආයුධ කර ගත්තා. එත් සතුව සැනසුම ඇත්තේ අයාලේ දුවන් සිතුවීලි වලින් තොර මේ මොහානේ සතිමත්ව කරන කියන දේ තුළින් ලැබෙන අභ්‍යන්තර සූවය මට දාන් දැනෙනවා.

මම දුන් පාඩම් කිරීමට හෝ නිර්මාණ කිරීමට පලමු ව විනාඩි 10 ක් පමණ කාලයකට සිත අරගෙන ඩුස්ම දේස බලන්නෙමි. සක්මන් කරමින් නිහැබි හත්ත සවන් දුන්නෙමි. සොබා දහමේ නිහැඩියාව තුළ සිතුවිලි වල නැවතිමක් ඇති වෙනවා. ඉන් පසුව පාඩම් කිරීමේදී භොදින් මතක තිරිනවා. මම මෙවර වාර විභාගයෙන් හැම විෂයයකට ලකුණු 85 න් ඉහළ ලබා ගතිමි. වෙනත් විභාගයට මූහුණ දීමේ දී දැනුණු බය, ආතනිය මට දැනුණේ නැත, පාඩම් වැඩ මා උග සිටින යහළිවන්ටත් කියල දුන්නා. ඉතාමන් සැහැල්ල ලෙස හැම දෙයකින් ම ජයග්‍රහණය ලබා ගත්තා.මේ හැම දේම මට ලැබුණේ සතිමන් බව ප්‍රහුණු වීමෙන් පසුවය.

මට සතිමන් බව කියා දුන් ඔබ වහන්සේට ගොඩාක් පිං. දිර්ගායු වේවා.

හිමිංසා

අපේ අරමුණ වන්නේ, මේ විශේෂ සම්පත හඳුන්වා දී, සතිමන් බවේ වාසි හා ප්‍රයෝගන සියලුම සිපුන්ටත් සමාජයේ අනෙක් අංශවලටත් හඳුන්වාදීමයි. එයම විශාල ජයග්‍රහණයක් සේ සලකා, සියලුම පාර්ශ්ව තම තමන්ගේ අත්දැකීම් හා ප්‍රතිචාර හෙළි කරන්වා!

තද ආතනියකින් සිටියත් මන්දුන්ත්සාහී වී සිටියත් අපට ලියන්නත්, ප්‍රතිචාර දක්වන්නත් පමා වන්න එපා. අපුමාද වන්න.

සතියෙන් ඉදගැනීම

මයාලට සමහර වේලාවල තද ආතති ගතියක්, කිසිම දේකට යෙදෙන්න වුවමනා තැනි ගතියක් දැනිල ඇති. එහෙමත් තැනිනම් කම්මැලි ගතියක් වගේ. පොත් පත් වල වැඩ කරන්න ආස තැනි ගතියක්. සමර වේලාවලට අම්මල තාත්ත්වාගෙන් බැඳුම් අහලන් ඇති පාඨම් වැඩ කරන්නේ තැහැ කියල නේද.

ඒ වගේ පිඩාවකින් ඉන්න වේලාවට ඔබට මොනවාද හැගෙන්නේ? මොනවාද දැනෙන්නේ? ඩුගාක් වේලාවට ඇගට අපහසු ගතියක්, මොක්න් කරන්න හිතෙන්නේ තැනි ගතියක්, හිතට බර ගතියක්, ඒ කියන්නේ හිස කැක්කුම වගේ ගතියක් දැනෙනවා නේද? සමහර වේලාවට ඒ හැඟීම් වලින්, ඒ අපහසුතා වලින් ගැලවෙන්නත් හරි අමාරුයි.

අපි අද කතා කරන්නේ එවැනි පිඩාකාරී වේලාවක සතියෙන් වාඩී වේලා ඉන්න පුරුදු කිරීම මගින් ඒ පිඩාකාරී සිතුවිලිවලින් මිදෙන්නේ කොහොමද කියලයි.

Journal of Caring Sciences කියන විද්‍යාත්මක සරාවේ 2012 දී පළ කරන ලද වාර්තාවක සඳහන් වෙනවා ඇමෙරිකාවේ සිංහ සැම ලමයින් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් ආතතිය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු වලින් පෙළෙන බව (*Journal of Caring Sciences*, 2012,1(1), 25-30). ලංකාවත් එවැනි තොරතුරු බොහෝවිට අපිට අසන්න ලැබේල තියනවා.

අපිට නිතර නිතර ඇති වෙන පිඩාකාරී සිතුවිලි වලින් මිදෙන්න පුළුවන් උනොත් මේ වගේ අසනීප තත්ත්වයකට යන එක වලක්වාගන්න පුළුවන් බව මයාලට තේරෙනව නේද. නිවාරණය, එහෙම තැනිනම් වලක්වාගැනීම වඩා වැදගත් බව සති පාසල් අපි අවධාරණය කරන්නේ මේ නිසයි.

හොඳයි අපි බලමු සතිමත්ව වාචී වෙලා ඉන්න පුරුදු කිරීම මගින් මේ වගේ අවස්ථ වලින් ගැලවෙන්නේ කොහොමද කියල.

දච්චකට එක වෙලාවක් සතියෙන් වාචී වෙලා ඉන්න නිතර පුරුදු කිරීම නිසා, ඒ පුරුදු මතසට වාචී වූ විට මොනවා දැනුණත්, ඇහුණත් හැඟුණත් තමා වාචී වී සිටින බව දැනගැනීම ඉබෝටම පුරුදේදෙන් අත් විදිනවා. පුරුදු මතසට, වාචී වෙනකාටම මම වාචී වෙලා ඉන්නේ කියල දැනෙනවා. කොහොමද අපි වාචී වෙලා ඉන්නවා කියල දැනගන්නේ. අපේ කකුල් දෙක පොලවේ විදින හැරී, අත් දෙක තියන හැරී, අපේ සිරුරේ බර ආදිය අපිට දැනෙනවා නම් අපේ හිත අපේ කයන් එක්ක ඉන්නවා කියල කියන්න පුළුවන්. එහෙම නැතිනම් අපි මේ මොහානේ ඉන්නවා කියල කියන්න පුළුවනි. සමහර වෙලාවට හොඳට අවධානයෙන් හිටියොත් අපේ ඇගේ ඇති වන සුළු සෙලවීම් පවා එක වෙලාවක් යනකාට දැනෙන්න පටන්ගන්නවා. ඒ කියන්නේ, ඩුස්ම ගන්නකාට උදරය සහ පැප පෙදෙස සෙලවෙන හැරී, ඒ විතරක් නෙවෙයි හදවත ගැහෙන රාවය පවා මයාලට දැනෙන්න පටන් ගනීවි. එනකාට හිතේ හරිම සතුවක් ඇති වෙයි; පුදුමයක් පවා ඇති වෙයි, අනේ මෙන්න මගේ හදවත ගැහෙනවා, මෙව්වර කල් මට දැනුනෙන් නැ නේ කියලා. ඉතින් හිතලා බලමු - අපේ සිරුරේ තියන ඉතාම වැදුගත් ඉනුදියක් වැඩි කරන හැරින් සතිය නිසා අපට දැනෙන එක හොඳයි නේද?

ඉතින්, මේ විදියට වාචී වෙලා ඉන්නකාට හිත වෙනින් කල්පනාවලට යන්නේ නැහැ. හිතේ ඇති වෙන සිතුවිලි මේ මොහානේ වෙන දේවල් ගැන විතරයි අතිතයේත් නෙවෙයි. අනාගතයේත් නෙවෙයි. මෙතන මේ මොහානේ විතරයි. එනකාට අසහනය සංසිද්ධනවා. මන්දේශ්සාහී බව නැති වෙනවා. මයාලට කේත්තියක් ආව වෙලාවට, පැත්තකින් ඉද ගත්ත. ඉදගෙන ඉන්නවා කියන එක කරලා බලන්න. මයාලට දැනෙන්නේවත් නැතුව අපහසු ගතිය නැති වෙලා යයි.

වාචී වෙලා කිසිම ප්‍රයන්නයක් තොකර - "මම දැන් මෙතන වාචී වෙලා ඉන්නවා" කියල බලන මොහානේ කිසිම ආතතියකට හෝ මන්දේශ්සාහී/ලකටලි ගතියකට ඉන්න බැහැ. සතියෙන් ඉන්න භැම සතිමත් මොහාතක් තුළම ආතතියට හෝ මන්දේශ්සාහී බවට

ඉන්න බැරි බව ඔයාල හදුනාගත්තොත් ඔයාලගේ ගොඩක් ගැටළවලට විසඳුම් හමු වෙනවා. ආධිතික මතසකට මෙසේ කරන්න අපහසු නිසා තමයි 'සති පාසල' දරුවන්ට සතියෙන් වාචි වෙලා ඉන්න ප්‍රහුණුවක් දෙන්නේ.

දැනටමත් පාසල් තුළදී අපි කරපු වැඩ සටහන්වලදී සිපුන්ගෙන් ලැබුණ ප්‍රධාන ප්‍රතිචාරයක් තමයි, සතිමත් වීමෙදී අසහනය අඩු වෙන හැටි. පාසල් දරුවන් අපිට කිවිවේ කාල සටහනකටම වැඩ කිරීම, ගෙදරදී කරන්න තියන පාසල් වැඩ ගොඩ, ටේපුෂන් පන්ති යාම සහ එවායෙන් දෙන ගෙදර වැඩ, විභාග සහ අනිකුත් ප්‍රස්න රාජියක් නිසා ඔවුන් තදබල ආත්තියක සිටින බවයි. ඒ වූණත් සතියෙන් වාචි විම පුරුදු කිරීම සහ සතියෙන් ඇවිදීම පුරුදු කිරීම මගින් ලද මතසේ සඟැල්ලුව නිසා ඒ තිබුණ අසහන ගති අඩු වූණ බවක් පවසනවා.

සතියෙන් ඇවිදීනකාට රිකක් අවට පරිසරය දිභා බලා අගය කරන්න පුරුදු වූණෙන් හිතේ විභාල සැනසිල්ලක්, සතුවක්, විනෝදයක්, වමත්කාරයක් ඇති වෙනවා. අහසේ වලාකුල කොයි හැඩියට තිබුණන් ලස්සනයි - කෙදි කෙදි, පුළන් කුටිරි, දිග ඉරි ඉරි, එක එක රටා...; රළුගට ලේන්තු ගස්වල දුවන හැටි, කුරුල්ලේල් කිවි බිඩි ගො පිළිසඳරේ යෙදෙන හැටි, මල් කිනිත්තකින් පිනි බින්දුවක් වැවෙන හැටි, සුළුගට අතු රිකිලි සෙලවෙන හැටි..... මේවා දැකිනකාට ඔයාලගේ හිතේ තියන තරහ, අසහනය, මත්දේන්සාහී බව කොහො ගියාද කියල භොයාගන්නත් බැරි වෙයි. සතුව විනෝදය උතුරා යන විට ඔයාලට තනියම හිනහත් යයි!! ස්වභාව ධර්මය සතිමත්ව රස විදින්න පුරුදු වූණෙන් අසහනය විතරක් නොවේයි, ගාරිරික ලෙඛිත් අඩු වෙයි.)

කල් යනකාට ඔයාලටම අන්දකගන්න පුළුවන්, දවස පුරා අසහන සහ ආතති ඇතිවෙන ඒවන රටාව නිසා මත්දේන්සාහී/උකටලී බවක් හිතේ තිබුණන් සතිය පුරුදු කළ මතසකට ඒ තත්වයන්ට පහසුවෙන් මූහුණ දෙන්න පුළුවන් කමක් ලැබෙනවා කියල. මොකද, බොහෝ වෙලාවට ඒ පුරුදුකළ හිතට වර්තමාන මොහාතට අවදි වෙන්න පහසුයි. ඉතින් දැන ගන්නවා සතිමත් මොහාතේදී ඒ කිසිම අපහසුවක් හිතේ හිටින්නේ නැති බව. මේක ආශ්වරයටත් දෙයක්.

ආත්තියෙන් පෙළෙන, මන්දේශ්සාහී බවින් පෙළෙන දරුවන්ට මේක අත්දැකිය හැකියි සතිය පුරුදු කලොත්.

උත්සාහ කර බලන්න. තමාට ආත්තියක් හෝ මන්දේශ්සාහී කමක් ඇතිවුනොත්, සැහැල්ලුවට වාඩි වෙලා මොක්ත් නොකර ඉන්න බලන්න. තමා වාඩි වී සිටින බව කෙරෙහි සතිමත් වන්න. ඒ වගේම මොන ප්‍රශ්නයක් තිබුන් ඇවේදිනකොට "මම දුන් ඇවේදිනවා" යනුවෙන් සිහි කරන්න.

සතිය හැම කෙනාටම, හැම අවස්ථාවකම සමානව සලකනවා. ඒ නිසා කාටත් සතිය ගෙන දෙන්නේ එකම රසයකි.

මියාල පාඩම් කරන කොට කම්මැලි හිතුනොත් දුන් දන්නවනේ කරන්න ඕන දේ. කරලා බලන්න. කම්මැලිකම මට්ටු කරන්න සතිමත් බව තරම් වෙන කිසිම ආදුබයක් තැහැ.

සතියෙන් ඇවිදීම

අද අපි සතියෙන් ඇවිදීම ගැන ඉදිරිපත් කරන්නේ සම්පූර්ණ ප්‍රයෝගික අත්දුකීමක්. සති පාසලේ උපදේශකාචකගේ සැබෑ අත්දුකීම සම්භාරයක්. එහි මේ මොහානේ සිටීම, සතියෙන් ඉදගැනීම, සතියෙන් හාන්සිවීම, සතියෙන් ඇවිදීම, සතියෙන් එදිනෙද වැඩෙහි යෙදීම, සතියෙන් සෙල්ලම් කිරීම යන මේ සිල්ලම් කැරිවුන ලස්සන ඉදිරිපත් කිරීමක්. ඔන්න සෙමින්, සතියෙන් සහ නිශ්චබිධව කියවන්න;

ඔබ මෙතෙක් නුදුවු ඉතා සුන්දර, වමත්කාර්ථනක, අපුරුව ලෝකය

අප කුඩා කාලේ ස්වභාව ධර්මය ඇසුරේ වින්ද රසය අසීමිතයි. වර්තමානයේදී විවිධ තරගවලට, වැඩිහිටියන්ගේ ආධිපත්‍යයට සහ නවීන විද්‍යාත් උපකරණවලට කොටු වී ඉන්නා අවාසනාවන්න දරුවන්ට ස්වභාව ධර්මයේ මිහිර විධින්න දීමට සමත් වන ප්‍රවේශයක් ලෙස “සති පාසල” හඳුන්වන්න පූජ්‍යත්වයි.

ස්වභාව ධර්මය කියා දෙයක් තමා අවට ඇද්ද කියා ඇස් ඇරලා බලන්නවත් ඔවුන්ට තහනමිය. ඒ මදිවාට, ඒ සඳහා වේලාවක්ද නැත්., පන්ති, පන්ති, තවත් පන්ති.....

ඔබ මෙතෙක් නුදුවු ඉතා සුන්දර, වමත්කාර්ථනක, අපුරුව ලෝකයකට ඔබ ගෙනියන්නයි, මේ සුදනම.

ඔබ දවසේ පාඩම් වැඩ කරලා රයේ නොදුටම හෙමිබත් වෙලා උදහස් වෙලා ඉන්නකාට රුපවාහිනිය බලන්න පෙළෙශිනවා නේද? ඔබේ නිරමාණ ගක්තිය මොට කරන, කිසිම පලක් නැති නීරස කාවුන් සහ වෙනත් වැඩ සටහන් බලන්න යොදන කාලය, ස්වභාව ධර්මයේ සෙන්දරයය සතිමත්ව වින්දනය කරන්න යොදගනීමු.

1. රෝ මිදුලට ගොස් අහස දිහා බලන්න. රයේ අහස කොවිචර ලස්සනද! (අපි ප්‍රංචි කාලේ පවුල පිටත්ම මිදුලට ගිහින් කරුවල අහස දිහා බලා ඉන්නවා. ඒ ගැන කියන්නම්) ඉස්ස්ස්සේල්ලාම තාරකාවක් දැක්ක කෙනා දිනුම!! ඉතින් අපි රවුමට රවුමට කුරකි කුරකි තාරකා හොයනවා. මූලින්ම පෙනෙන්නේ ඉතාම ප්‍රංචි එක තරුවක්. - අන්න තාරකාවක්! මමයි ඉස්ස්සේල්ලාම දැක්කේ. නැ මමයි..... විකින් වික එක එක තාරකාව අහසට එනවා දකිනකාට අපට හරිම ප්‍රිතියි. අන්තිමට තරුවලින් අහස පිරිලා. ඒ කාලේ කිවී අපට තවමත් කටපාඩම්.

සමන් පිවිව මල් ඉහිරැණු - නිල් තණකාල පිටවනියක්
 වගයි අහස අන්න බලනු - කොවිචර ලස්සනද රෝ
 බකමුණේ පියාඹතී - අනික් කුරුල්ලේ නිදතී
 බේ අතුවල එල්ලිගෙන - මාවුවලේ කැගසතී
 හදහාම් අප දිහාව - එබි බලයි පා සිනාව
 සිසිල් සුලං රල් විදින්න - දෙරට යන්න හොඳ වෙලාව
 මග සුරතල් අක්කාගේ - මාලේ මුතු ඇට වාගේ
 මේ වැවෙන්නේ පිනි බින්දුයි - හදමු එකක් ඒ වාගේ
 අහස් තරු වැල් පිරිලා - පොලාවේ සුදු මල් පිපිලා
 මගුල් ගෙවල් දෙකක් වගයි - මේ දෙපොලුම හැඩිගැහිලා

තාන්තයි අම්මයි අපිට තති තරු ගැන කියා දෙනවා -
 ඕහස්පති, සිතුරු තරුව (මේකටම සමහර කාලවල ඉරබටු තරුව
 කියලත් සමහර කාලවල පහන් තරුව හේ උද තරුව කියලත්
 කියනවා)..... රේඛගට තරු පොකුරු ගැනත් - හත්දින්නන් තරු, මරායන්,
 මහ වළහා, කුඩා වළහා. එව්චරක්ද, විශාල තරු පොකුරු - ක්ෂීර පරුය,

අැන්ඩිරෝමේඩා, පෙගාසස්..... අපි මරායන්ගේ පටිය, කඩුව හෙම හොයනවා.

ඉතින් අපි සතියට දච් දෙකක් තුනක් අහස දිහා බලාසිටිනවා. එත් සමහර දච් තරු පෙළ නැහැ එකයි පෙනෙන්නේ. ඉතින් තනි තරුවක් දැකිනාකාට හරි දුක්මූසු කවියක් (හෝඩි පොතේ තිබුණු) මතක් වෙලා අපි හඩි නංවා ගයනවා.

දිලි දිලි දිලි - වලා පෙළින් එහා

සටි අහස් කුසේ - කුඩා රුවක් අතේ

මුළු රෙයක් රුවින් - දිලෙයි දිලෙයි

හිරු එනු දුකා - නුධේ රුවින් මැකයි

ඉතින් මේවා මතක් වෙනකාට සති පාසලේ දරුවන් වන ඔයාලත් රාත්‍රියේ අහස දෙස බලා සිටිනවා තම හරිම අගෙයි කියල හිතෙනවා. ඔයාල සතියෙන් බලන් ඉන්න තොට අපි දුක්කට වඩා සම්පූර්ණ දරුණනයක් දැකින්නත් පුළුවන් වෙයි. හඳ පායපු රාත්‍රිය, තරු දියුලන රාත්‍රිය ඔයාලගේ ජීවිත වලට එලිය දෙනවා. ගතටත් හොඳයි, මනසටත් හොඳයි.

2. මේදලේ ඉඩ ඇත්තම්, වැස්සකුත් තැත්තම් රයේදී පැදුරක් එලාගෙන සතිමත්ව සැහැල්ලුවෙන් වාඩි වෙන්න. (අහසෙන් විශාලම තොටස පෙනෙන තැත්ත තෝරාගන්න) ඇස් පියාගෙන දිගට හෙමින් ප්‍රස්ම ගන්න, පෙනහලු හොඳවම පිරෙනකළේ. විකක් නවත්වාගෙන සිට හෙමින් ප්‍රස්ම හෙළන්න. සම්පූර්ණයෙන්ම ප්‍රස්ම යවලා පෙනහලු මුළුමනින් හිස් කරලා විකක් ඉන්න. ආයත් දිග.....ට ප්‍රස්මක් ගන්න. මෙහෙම 3 වරක් කරන්න”ස්වභාව ධර්මය මමත් එක්ක යහළ වෙනවා නේද” කියල ඔයාලටම දෙනෙන්න ගතියි.

3. දැන් පැදුමෙහි උඩ අතට හාන්සි වෙලා දැන් දෙපා මධ්‍යක් ඇත් කර සැහැල්ලවෙන් තබාගන්න.

සතිමත්ව ඇසේ ආරලා අහස හොඳ නරඹන්න. කොයි තරම වමත්කාරුනකද! ඔබට පුළුවන් තාරකා දිහා නිකම්ම බලා ඉන්න, ඒවා දියුලන හැටි බලන්න. (අපි ඒ කාලේ හිතවේ හැම තරුවකම පුංචි සුරුගනාවක් අපි දිහා බලා ඉන්නවා කියලයි). තැන්නම් ඔබට පුළුවන් තරු ගණන් කරන්න.

සමහර තරු දියුලනවා, තව සමහරක් ඔහෙන් නිකම්ම බලනවා. අරක්වී නිකම්ම මතක් වෙයි. හඩු තගා ගයන්න.

මේ ඔබට විවෘත වී ඇත්තේ අසීමිත විශ්වයේ කොටසක්. ඉනා ගැහැරු විශාල යුතු සම්භාරයක්. ආගාවෙන් කියවන්නත් අධ්‍යාපනය කරන්නත් පූජාවින්. ලෝකය සහ අප විශ්වයේ දරන තියම තැන ගැන අදහසක් ඇති කරගන්න. විශ්වයේ කේත්ද්‍රස්ථානය තමා යයි සිතාගෙන ඉන්නා සමහර වැඩිහිටියන් ගැන අනුකම්පා හිතෙනවා නේද?

4. ඇයේ පියාගෙන රයේ නිහඹ බව වින්දනය කරන්න. නිහඹ බවේ නින්නාදයට සවන් දී වින්දනය කරන්න..... මද අදුරේ සැහැල්ලුවෙන් මද සූජ් පහස විදිමින් දිගා වී ඉන්න විට, ඉස්සර වෙලා මෙන්ම හිතේ තිබුණ උදහස, පිඩනය, නොඹවසිල්ල, තොහේ ගියාද කියලා නොයන්නවත් තැ නේද? රහැයි නාදයක්, බස්සේසක්ගේ ඩුම් ඩුම් ගැමක්, බලු මහන්තයකුගේ බිංමක් ඉදිවලා ඇහෙයි.

දිගටම අහගෙන ඉන්නකාට ඉතා සියුම් ඒකාකාරී උව්ව නාදයක් ඇහෙන්න පූජ්‍යවන්. කනට පිටින්, ටිකක් උඩින් රදි තුළක් වාගේ දිගටම ගලා යන නාදයක්. මේකට සමහරු කියන්නේ “විශ්වයේ නාදය” කියලා. විවිධ ආගම මේකට ලස්සන නම් දමලා තියනවා - විශ්වයේ සංගීතය නාද්, ඔති, නාද, උද්දින්, ගේරෝෂ, කලාම්..... සමහරු මේ නාදය ඇසුරින් භාවනා කරනවා. ඉතින් ඒ තරම් උසස් නාදයක් අපිට සතිමත්ව අහගෙන ඉන්න පූජ්‍යවන් නම්!!

මෙහෙම ඉන්නකාට තව තව කොයි තරම් දේ කරන්න, හිතන්න, පුළුවන්ද!! මේ සේරම සතියෙන් යුක්තව.

ඉතින් කිසිම බරක් පිඩිනයක් තරහක් තැතුව ඉතාම සැනසිල්ලෙන් සතුරින් සැහැල්ලුවෙන් ඉන්නකාට දන්නෙම තැතුව නින්ද යයි වදා!!

ඉතින් අර රුප පෙවිචියේ විකාර බැලුවාට වඩා කොයි තරම් තැවුම්, සුන්දර, අපුරු අත්දුකීමක්ද!

5. නිවාසු ද්‍රව්‍යවල උදේ 6 ට විතර අර වගේම (2 පරිදි) පැදුරක් මිදුලේ දමාගෙන ඒ විදියටම කරන්න.

දැන් පැදුරේ වැතිරී අහස බලනකාට පෙනෙන්නේ වෙනස්ම ලෝකයක්. ලා නිල් පාටට විශාලව පැතිරුණ අහස. විවිධ රුප මවන වලාකුල - තැන තැන විහිදුණ කෙදි කෙදි, කොටපු කුඩාරක් වගේ, පුළුන් කැටි කැටි, විශාල කුටිටි..... ඒ අතරන් ඉතා ඉහළින් යන තිතක් වගේ ජේට එකක්, පියාපත් තොසොල්වා විශාල රවුම් රවුම් පා වෙන උක්ස්සේක්, කුමවත් රටාවකට රේතළ හැඩියට පියාමින කොක්කු, ඉතා ඉහළ අහසේ තිත් තිත් වගේ දිස් වන වැහි ලිහිණී, කැම සොයා යන කපුටෝ, කැගාමින් පියාසර කරන ගිරා රන්..... ඉතා සුන්දර ලෝකයක් නේද?

මේ වාගේ ලෝකයක ඉන්න අපි කොයි තරම් වාසනාවන්තද! මේ සෞන්දර්යය උදේම විදිනකාට මූල් ද්‍රව්‍යම ප්‍රීතිමත් වෙනවා නේද?

ස්වභාව ධර්මයට ලං වෙන්න පුළුවන් තවත් කුමයක් තමයි, මල් වගාට සහ එළවුලු වගාට.

6. තොටරද්වාම යම් එළවුලක් හේ මල් පැලයක් වවන්න. මිදුලේ ඉඩ නැ කියන්න නම් එපා. මගේ ගෙදර අයිනේ අඩි එකහමාරක් පළල, අඩි දහයක් දිග තීරුවක මම මාස දෙකකට විතර කළින් මැවැල් 10 ක් හිටෙවිවා. අදත් එහි පලද්ව කැමට ගන්තා. වර්ග අඩි භතරක බණ්ඩක්කා

හිටෙව්වා. පැල ලොකු වෙනකාට, මල් හැදෙනකාට, ගෙඩි හැදෙනකාට ඇති වෙන්නේ හරිම සතුටක්. අමුතුම ජීවයක් හැදෙන හැටි ජේත්ත්වා.

පැලැටි ව්‍යතකාට ගස් වැල්වලට ආදරයක් සහ ගෞරවයක් ඉබෝම ඇති වෙනවා. අන්න ඒක තමයි ඉතාම වැදගත්. දුන් මම හැමදම උදේශ හවසට මගේ මැ වැල් එකින් එක බලමින් මල් සහ ප්‍රපත් කරල් ආදරයෙන් අත්‍යාචාරයා. පැලැටි ද්‍රව්‍යක මා අතින් බැරි වෙලා අත්පසුරක් කැඩුණා. මට ඉබෝම “අන් සොරි. මට සමා වෙන්න” කියවුණා. වැලට ඉබෝම වැන්දා.

තටුපු ගෙවල ඉන්න ලමයින්ට පෝවිචියක වවන්න පූජාවන්.

මමන් අයියාත් වයස 7, 9 තරම් කාලේ අඩි 10, 20 තරම් දිග පළල හේන් දෙකක් වැළිවා - ලුබු, වට්ටක්කා, වම්බලු, බණ්ඩක්කා, කැකිරි, ඉරිගු හෙම. ඒවා වැළෙන හැටි, මල් හැදෙන හැටි, ගැට හැදී ගෙඩි බවට පත් වෙන හැටි, ද්‍රව්‍ය ගාන් නිරික්ෂණය කිරීමෙන් අපි විශාල සතුටක් ලැබුවා. එටත් වඩා සතුපු පලද්ව කනකාටයි. මුල්ම ලුබු ගෙඩියෙන් කිරිබත් හදලා අපි හාවයි නරියයි කතාව රගදක්වුවා.

ස්වභාව ධර්මයේ වමත්කාරය ගැන අපි ආයෙන් ද්‍රව්‍යක කතා කරමුකෝ.....

මේ විදියට සතිමත් බව වඩුමින් ජීවත් වෙන එකත් කලාවක්. ඒක ජීවත් වීමේ කලාව කියලත් කියන්න පූජාවන්.

සතියෙන් එදිනෙද වැඩෙහි යෙදීම

අද අපි සතියෙන් එදිනෙද වැඩ ගැන ඉදිරිපත් කරන්නේ සම්පූර්ණ ප්‍රයෝගික අත්දුකීමක්. සති පාසලේ උපදෙශකාවකගේ තවත් සැබෑ අත්දුකීම සම්බාරයක්. එහි මේ මොහොතේ සිටීම, සතියෙන් ඉදගැනීම, සතියෙන් හාන්සිවීම, සතියෙන් ඇව්දීම, සතියෙන් එදිනද වැඩෙහි දීම, සතියෙන් සෙල්ලම් කිරීම යන මේ සිල්ලම් කැටුවුන ලස්සන ඉදිරිපත් කිරීමක්. මන්න සෙමින්, සතියෙන් සහ නිශ්චබිධව කියවන්න;

“අම්මේ යමුද සති පාසලට.....

වුටි පුතා අද ඔයා මොකද මේ තරම් සතුවෙන් ඉන්නේ? අන්න නංගින් “ටින් වින් ලේනා...දැන් දැන් පැන්නා... පුරතල් පානා... උප මග ලේනා....” කියන සින්දුව කිය කියා බිම පෙරලෙනවා.

අම්මා අද අපේ සති පාසලේ ගුරුතුමිය එයාට සිදුවුණ සිදුවීම ගැන ඇත්ත කතාවක් කියල දුන්නා. මම අහපු ලස්සනම කතාව. හරියට සින්දුවක් වගේ. මට ඒවා මැවිලා පෙනෙනවා වගේ අම්මේ.

අම්ම දන්නවද ඒ ගුරුතුමිය ඉන්නේ කොළඹ නගරයේ නුගේගොඩ කියන ප්‍රදේශයේ කියල. ඒ අසිරිය දුකල තියෙන්නේ මහා කැලුවක නොවයි. නුගේගොඩ ගුරුතුමියගේ ගෙදරදීම. ගුරුතුමිය කියනවා සොබා දහමේ අසිරිය දකින්න පුළුවන් තමන්ගේම ගෙදර, ගෙවන්ත සහ වටහිටවේ කියල. ඒකටම කියල තැන් සොයා යන්න ඕන තැහැ කිවා. ඒ වගේම කිවිවා, පුංචි තැනක වුනත් ඒ ලස්සන දකින්න තමන්ගේ හිත “මේ මොහොතේ” තියා ගන්නන් ඕන කියල.

දවසකට රික වෙලාවක් “පැන්තකින් වාඩී වෙලා තිකන් බලන් ඉන්නකෝ” කියලත් කිවිවානේ. අපිට ඒකට එකපාරටම හිනා ගියා. මොකද අපිට තිකන් ඉන්නම බැහැනේ.

අම්මා...අපේ ගුරුතුමිය ඒක අපිට ලියලත් ගෙනත් දුන්නා. වන්න අහගන්න කේ.....

මම අද පාන්දර 4. 30 ට ඇහැරිලා මිදුලට ගියාම ඉතා සුවදයක, ඩුගක් සිතල මද සුළුගක් හමනවා. තාරකා පෙනෙන්න නෑ. ඒන් මෙන්න රටත් වඩා සුන්දර දෙයක්..... අපේ අඩ ගහේ කුරුල්ලෙක් නාද කරනව. ඒක මේ සාමාන්‍ය වාම් සරල කිවි බිඛියක් හෙම නෙවෙයි, ඉතා දිග වාක්‍යයක් !! ඉතාම වූටි ඩුරතල් උච්ච කටහඩකින් දීරස වාක්‍යයක්. එක සැරයක් ඉටර වෙලා විකකින් ආයෝත් ඒ වාක්‍යම - මිනින්තු බාගයක් විතරම දිගයි. උච්චවාරණය හෝ ස්වරය නොවරද්ද ඒ වූටි කටහඩකින් එය ඒකාකාරීව ගයන අරුමය මම සතිමත්ව අහගෙන හිටියා.

අනේ මේ වූටි පැටියා මේ තියන්නේ මොකකද? ඉස්කේලේ පාඩම් දෙන්න තියන කවියක් පුරුදු වෙනවා ඇති - නැත්තම් පාන්දර තමාගේ ආගමේ ගාලාවක්, ශ්ලේෂකයක්, ගිතිකාවක් කියනවා ඇති කියලා හිති මට තනියම හිනා. නැත්තම් ද්වල් වෙනකල් තිදියන අයට පොඩි සමව්චලයක් වද්ද!! මෙයා කවුද කියා බලන්න වෝව් එක ගහන්න බයයි. පියාමිලා ගියෙයාත් හෙම? මේ ලියනකාටත් මට ඒ ගිතය ඇහෙනවා. ඉතින් ඔබටත් සති පාසලේ උගන්වලා තියන හැටියට පොඩි කතාවක්, කවියක් ලියන්න පුළුවන් - කුරුල්ලා තියන හැටියට. වන්න සතිමත් බව නිසා නිර්මාණ ගක්තිය පිබිදෙන හැටි!!

ඉතින් ඔබත් පාන්දර නැගිටට හැටියේම යන්න එළියට. හිහින් ඉතා සුන්දර ලෝකයකට අවධි වෙන්න. ඔබ ඉස්සර ද්වසක රයේ ඉතා ඉහළින් කළවර ආකාශය සහ විශ්වය දැක්කා. උදේ ඉතා ඉහළින් නිල් අහස සහ පියාමින කුරුල්ලෙ, වලාකුල් හෙම දැක්කා.

ඒ වෙනුවට අද අපේ ඇස් මටටමෙන් වාගේ පෙනෙන තවත් කදිම ලෝකයක් බලම් - සිසිල් සුළුග, විවිධ මහිර නාද කරමින් කඩිසරව හැසිරෙන, පියාමින කුරුල්ලෙ, ලස්සන සමනල්ල, බාගද මේමැස්සෝ.

තණකාල උච්ච පින්ද වැටිලා මැණික් වාගේ දිලිසේනවා. ගහකාල හරිම ප්‍රාණවත්.

විකක් එහි වුනාට පස්සේ හෝ ද්‍රවයේ අනික් වෙලාවලට සතිමත්ව නිරික්ෂණය කරන්න කපුවේ, ගිරවූ, දෙමලිව්වේ, කොට්ටෙරුවේ, මයිනෝ, පිළිහුඩුවේ, සමනල්ලු..... (දැන් ගෙකුරුල්ලෝ දකින්නවත් තැ තේදි? ඇයි ඒ? පරිසර දුෂ්ණය නිසා) ඒ ඒ අයගේ වෙනස් වෙනස් ලක්ෂණ - පාට, තාද කිරීම, හොටේ, පියාපත්, කැම කන හැටි (රද - ගිරවා කන්නේ එක කකුලකින් කැම හොටේ ලැගට අරගෙනයි. අනික් අය බිම තියන දේ හොටෙන් ඇහිදිගෙන කනවා)

මගේ සූන්දර අත්දුකීම කියන්නද? මම සාමාන්‍යයෙන් උදේට ඉස්තේප්පුවේ වාඩි වෙලා අවට සූන්දරත්වය බලා ඉන්නවා. ඒකට මම කියන්නේ “අලස සමාපත්තියට සම්බැදීම” කියලා. දකින දේවල් නිසා ද්‍රවසම සූන්දර, ප්‍රීතිමත් හා සැහැල්ල වෙනවා.

මහාම ඉන්නකොට, මන්න වෙලිපෝන් කම්බිය දිගේ ලේනක් ගමනක් යනවා. විකක් දුර යනකොට නිදිමතක් ආවා. අර කම්බිය අත් දෙකක්ද කකුල් දෙකක්ද තරයේ අල්ලාගත්තා. මළව හෙමින් හෙමින් කම්බිය උඩට පාත් වුණා. ඇහැ හෙමින් සැරේ පියවුණා. දැන් පොඩි එකා කම්බිය උඩ සැපට නිදි. හරි පුදුමයි අහසේ කම්බිය උඩ බැලැන්ස් එකේ තද නින්දෙන් ඉන්න හැටි. මද සුළුගට වලිගය යස ලස්සනට හෙමින් වැනෙනවා. හරිම සැප ඇති. ඔන්න කාර් එකක් ආවා. එනකොට ඒ සද්ධේට ලේනා ගැස්සිලා ඇහැරුණා. විකක් ඉදා ආ.....යෙමත් ඇස් හෙමින් සැරේ පියවෙනවා, මළව පාත් වෙවි ගිහින් කම්බිය උඩ තැන්පත් වෙනවා. හෙමින් සිදු වන ඒ ක්‍රියාවලිය බලා ඉන්න හරිම විනෝදයි. දැන් පොඩි එකා ආයෙන් හින බලබලා නිදි!! විකකින් තැගිට්වලා තමාගේ ගමන යන්න පටන්ගත්තා. ඉස්කේත්ලේ යනවද දන්නේ තැ, ගෙදර වැඩ කරලා තැති නිසා යන්න හොර ඇති.

ලේන් අම්මෙකුයි පැටියෙකුයි අඹ ගහ යට තණකොළ මතට ඇවිත් පුරාම වෙලාවක් තණකොළ දළ රස කර කර කැවා. පොඩි “වේන්ඡේ එකකට” වෙන්න ඇති.

වුරි බවට්ටිව්වෙක් අපේ වැවේ තන්බර්ජයා වැලේ කොළ අතරින් සයුළුණු දේනාට අස්සෙන් පැනී පැනී වැට දිගමම එක කොනක සිටලා

අනික් කොනට ගියා. රීට පස්සේ ඒ කොනේ සිට, පටන්ගත් කොනටම ආපසු පැන පැන ආවා. සෙල්ලමක් වෙන්න මිනැ. නැත්තම් බඩු බහින්න ව්‍යායාමයක් වද්ද!!

අපේ ඉස්තෝප්පුවට තැමූණ රුක් අත්තන මල් අත්තක නිදගන්න හැමදම වුවටි පොල්කිවිලෙක් එනවා. කඳී සුදු වුවට ගුලියක්, කොළ පාටයි කහ පාටයි අතරේ. ඒ අටට විතර ඇවිත් පාන්දරම යනවා. එයාත් ඒ “පොඩි වේන්ත්” එකකටද? තැත්තම් අපුත් වුව මල්ල කෙනෙක් ඉපදිලා කුඩාවේ ඉඩ මදි වෙලා වත්ද?

ලේනෙක් එයාගේ ඔවුන් තරම් ලොකු විසාල පරඛැල් ගුලියක් කටින් අරන් ඉස්තෝප්පුවට ආවා. මම දෙර වහලා හින්ද එයාට ගේ ඇතුළට යන්න විදිහක් නැ. හරියට තමන්ගේ ගෙට යන්න වගේ තොටුවසිල්ලෙන් පස්සා කකුල් දෙකෙන් වාඩි වෙලා මා දිනා බලා ඉන්නවා. “හ්ම..... අරිතවකා දෙර !!” ඉතින් මම විගහට දෙර ඇරියාම එයා ගේ ඇතුළට ගියා හරියට තමන්ගේ ගෙදරට යනවා වගේ උජාරුවෙන්. පස්සේ බැලුවාම මගේ මහන මැශින් එක අස්සේ කුඩාවක් භද්දා.

පිළිහුඩුවෙක් විදුලිය කම්බිය උඩ හිටියා. එක පාරටම වර්වස් පිඩික් පහළට දුම්මා. අහස පසුබිම් කරගෙන තද දීප්තිමත් තිල් පාට කුරැල්ලයි එයාගෙන් පහළට වැවෙන සුදු පාට හින් තීරුවයි කදිම රටාවක් මැවිවා.

හරහට වැස්ස වහිනකාට මම බලා ඉන්නවා. පාරේ විදුලිය පහනට මෙහා පැත්තෙන් ඒ වැහි පාරවල් හරි සුන්දර රටා මවනවා.

ඉතින් ඔබන් මේ සුන්දර ලෙශකයට පිවිසෙන්න. ඔබට මිනැ කරන්නේ කලාත්මක භද්වතක් සහ සුන්දරත්වයට විවෘත වූ දෙනෙනක් විතරයි. සල්ල සතයක්වත් යන්නේ නැ. හිනේ පිචිනය, උදහස, තරහ, දුක තැති කරගන්නත් විවේකය ගත කරන්නත් හොඳම විදිය.”

මින්න ඔය කතාව තමයි අපිට අද අපේ ගුරුතුමිය කියා දුන්නේ. අම්මත් ආසද ඒවගේ ඒවා අහන්න.

අහස, වලාකුල, කුරැල්ලෙ, වැස්ස, ගහකාල ගැන ගුරුතුමිය රස කර කර කියනකාට අපි කිවිවා අනේ අපිටත් ආසයි ඒ වගේ

දේවල් දකින්න. අපේ ගෙදරත්ත් කුරුල්ලේ ආවා තමයි, වැස්සත් වැස්සා තමයි. ඒත් අපි එහෙම දැක්කේ නැහැනේ කියල අපි කිවිවා. ඉතින් ගුරුතුමිය කියනවා;

ඒක තමයි ප්‍රතේ දුවේ, ඔයාලගේ ඇස් කොහොද තියෙන්නේ? කන් කොහොද තියෙන්නේ? බොහෝ දුරට ජ්‍යෙගම දුරකථනයේ නේදී? ඒක ඔබ ඔබ ඉන්නවා මිසක්, ඔයාලට ගහ කොළ දිහා බලන්න, කුරුල්ලේ දිහා බලන්න වෙලාවක් නැහැනේ. වැස්ස වැස්සත් වැස්සට බැන බැන ඉන්නවා මිසක් ඒකේ ලස්සන දකින්න වෙන කවිරුත් කියල දුන්නෙන් නැහැනේ.,

ඉතින් ගුරුතුමිය කිවිවා එහෙනම් අපි ර්ලග ද්වසේ මේ සති පාසල් තියන අර ගහ යටට ගිහින් බලමුද කුරුල්ලේ එනවද කියල. සුළුග හමන හැටි, කොළ අතු නැළවෙන හැටි, කුරුළ නාද තිබුනොත් අහමු. අපි හැමෝම එකට ඉදන් කරනකාට වඩාත් හොඳයි තේ පුරුදුවෙනකම්. රේට පස්සේ ඔයාලටත් ඒ වගේ ඔයාලගේ ගෙදර වත්තේ, ඒවගේම යන යන තැනැදී ඒ සූන්දරත්වය දකින්න පුළුවන් වෙයි කියල ගුරුතුමිය කිවිවා.

අම්මා... මයත් එන්න එදට අපිත් එක්ක ‘සති පාසල’ට. එන්නම් එන්නම් පුතේ. අනේ මම දන්නේ නැහැ ගුරුතුමියගේ කතාව අහල මෙව්වර සතුවුනම් ඒ සූන්දරත්වය ඔයාලම දැක්කම කොව්වර සතුවු වෙයිද.

අනේ පුතේ මටත් හිතෙනවා ‘සති පාසල’ට යන්න හැමදම. ඔයාල ‘සති පාසල’ට ගිය ද්වසේ ඉදන් හරි සතුවෙන් නේද ඉන්නේ කියල මට පෙනෙනවා.

සති ත්‍රිඩා මගින් සතිය පුරුදු කිරීම

අද තියෙන්නේ සති ත්‍රිඩා මගින් සතිය පුරුදු කිරීම ගැන වූනත්, අද අපිට විශේෂ දවසක්. මොකද සති හතරක් ඉවරයි මේ සතියට, සති 20 ක් ඉවරයි මේ සතියට. ඉතින්, අද ලිපියේ පොඩි වෙනසක් කරන්න හිතුවා. ‘සති පාසල’ පාඨම් පොතේ පෙරවදන ලිවේ අති පුෂ්‍ර හේත්තේපොල ගුණරතන ස්වාමීන්වහන්සේ. උන් වහන්සේ හයි විවි, බවහිර වර්ණනියාති, භාවනා සමාජයේ නායක ස්වාමීන්වහන්සේ. ඒ පෙරවදනේ තියන කරුණු වල වට්නාකම තිසා අද පල වෙන්නේ උන් වහන්සේ විසින් සති පාසල පොත සඳහා ලියන ලද පෙරවදනයි.

කියවන්න සොමීන්, සතියෙන්, නිශ්චබිදව;

කරුණු වහාම ස්මේට්ට් සින් ප්‍රතිෂ්ථාපනය වනසුළු වූ මගේ ස්මරණ ගක්තිය photographic memory වයස විස්සේදී නැති වීම මට ඉමහත් කනගාවුවක් විය. මෙසේ මගේ ස්මරණ ගක්තිය නැති වීමට පෙර මා භාජා කිෂේක් ඉගෙනගෙන තිබුණි. ස්මරණ ගක්තිය නැති වූ පසු මට සිංහල හෝඩියවන් හඳුනාගත තොහැකි විය. මගේ දෙම්විඡියේ, ගුරුවරු, තැදුයේ සහ යහළවේද මා මෙන්ම දුක් වූහ. මගේ මතකය ආපසු ලබාදීමට කළ හැකි සියල්ලම කළහ. එහෙත් ඒ සියල්ල නිෂ්ප්‍ර විය.

අවසානයේදී මම සතිපටධාන භාවනාව පුහුණු කරන්නට විමි. මාස හයක් පමණ එසේ පුහුණු කිරීමෙන් පසුව මම අකුරු සහ වාක්‍ය හඳුනාගන්නට පටන්ගතිමි. මගේ පෙර පැවැති විශේෂ මතක ගක්තිය තැවත කිසි විටෙකත් මා කුල ඇති තොවීය. එහෙත් වාසනාවට මෙන්, සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, හින්දී සහ දෙමළ භාජා තැවතත් කියවන්නට පටන්ගත්තෙමි; ඒ මගේ ස්මරණ ගක්තිය නැති වීමට පෙර මා ඉගෙනගත් භාජා විය. ඒ අනුව, සතිය අපේ මතකය ගක්තිමත් කරන බව මගේම පොදුගලික අත්දැකීමෙන් මට කිව හැකිය.

බබට ගුණාත්මක ජීවිතයක් අවශ්‍ය නම් ඔබට ගුණාත්මක මනසක් තිබිය යුතුය. ගුණාත්මක මනසක් ඇති වන්නේ සතිමත් බව පුහුණු කිරීමෙනි. සතිමත් බව පුහුණු කිරීම මුළුමනින්ම ක්‍රියාත්මක වන්නේ අතිතය, දුක සහ අනාත්ම බව වටාය. මේවා වනාහි ඔබ අත්දැකින සැම දෙයක්ම තුළ පැහැදිලිව දැක්ක හැකි අනිවාරය ලක්ෂණ වේ. දැකීම, ඇසීම, ආස්‍රාණය, රස බැලීම, ස්පර්ශය සහ සිතීම යන සැම දෙයකම ඔබ අත්දැකින්නේ අතිතයයි. මේ ඇතැම් අත්දැකීම් ඉතා ප්‍රසන්නය. ඇතැම් ඒවා අප්‍රසන්නය. තවත් සමහරක් ප්‍රසන්න - අප්‍රසන්න යන දෙකින්ම තොරය. ඒ කෙසේ වුවත් ඒ සියල්ලක්ම අතිතය, අත්ථතිකරය, අනාත්මය. මෙම ලක්ෂණ තුන සතර සතිපථියානයේ සැම කොටසකම, සැම පර්වයකම, අවධාරණය කර තිබේ. අපගේ සැම අත්දැකීමකටම සතිමත් අවධානය යොමු කළ විට අපට පෙනෙන්නේ, ඒවා හටගැනීමේ සිට අවසානය දක්වා සමස්ත ක්‍රියාවලියම මනසින් දැක්ක තොහැකි තරම් වේගයෙන් වෙනස් වන බවයි. අප තුළ පවත්නා ආභාව නිසා, අභ්‍යන්තරව හෝ බාහිරව කිසිවකට තොඳී සිටීමට අපට තොහැකිය. භාවනානුයෝගීය අරමුණ කෙරෙහි පිහිටුවාගෙන සිටීමට සිය මනස පුහුණු කළ යුතුය.

මේ සිත පෙරදී යම් ආකාරයකින් හැසිරෙන්නට කැමති නම් එසේ ද,

යම් තැනක හැසිරෙන්නට කැමති නම් එතැන ද, සැප සේ හැසිරුණේය.

අද මම හෙණ්වූව ගත් ඇත්ගොවාවා මද කිපුණු ඇතකු හික්මවත්නා සේ ඒ සිත හික්මවම්!¹

¹ ඉදී පුර විත්තම්වාර වාරිකං, යෙනිවිෂකං යත්ථකාමං යථාසුබං; තදුෂ්චරං නිග්ගහස්සාම් යොනිසො, භත්තීප්පහසින්නං විය අඩ්කුස්ග්ගහො (ඩම්මපදය - නාග වග්ග)

ඒහෙත් අප සතිපටියාන හාවනාවේදී කරන්නට උත්සාහ කරන එකම දෙය නම්, අප අත්දැකින කිසිම දෙයකට තොඟැලී සිටීමයි.² සතිපටියාන හාවනාවේ අත්තයෙන්ම වැදගත් වන මූලික සිද්ධාන්තය මෙය වේ. ඔබේ අත්දැකීමේ වෙනස් වීම දැකින විට මනස නිසංසලව තොසිටින බව ඔබ දැකින්නෙහි.

මනස තුළ සිදු වන වෙනස් වීම ඔබ විසින් දැකිය යුතුය. අනෙක් දේවල වෙනස් වීම දැකගන්නට නම්, මනස වෙනස් විය යුතුය. ඔබට ඉගෙනීම, ක්‍රිඩා කිරීම, කතා කිරීම, ඇවිදීම, සතිය පුහුණු කිරීම සහ ජීවිතයේ ඕනෑම දෙයක් කිරීම සඳහා, ඔබේ මනස ඒ ඒ අයුරින් වෙනස් විය යුතුය. ඔබේ ග්‍රෑසනය, දැනීම, සිතුවිලි ආදී සියල්ලක්ම නිරන්තරයෙන්ම වෙනස් වෙයි.

සතිය යනු ක්‍රියාවලියකි. එය හරියටම මේ මොහොතේදී අප යොදගන්නා ඉතා සූක්ෂ්ම ක්‍රියාවලියකි. එය අත්දැකිය හැකිය - සැහෙන්නට පහසුවෙන් අත්දැකිය හැකිය. තවද, එය විස්තර කිරීමටත් පුළුවන; ඒහෙත් මෙහිදී වෙන යනු 'හද පෙන්වන ඇගිල්ල පමණකි'යි අප විසින් සිහියේ තබාගත යුතුය. සතිය වනාහි අප යමක් සංකල්පයක් බවට පත් කරගැනීමට හා එය භාෂුනා ගැනීමට පෙරාතුව ඇති නිරමල, පිරිසිදු දැනුවත් හාවයයි. ගරු උච්චරියගම ඔම්ලඹීව මාහිමියන් 'සති පාසල' වැඩ සටහන ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ඉතා උදෙස්ගයෙන් ප්‍රරෝගාමී වී කටයුතු කිරීම ගැන මම බෙහෙවින් සතුවු වෙමි. සතිමත් වීම පුහුණු කරන ලද ලමුන්ට, සතිමත්ව වර්ධනය වීමත් සතිමත්ව ජීවත් වීමත් අවසානයේදී සතිමත්ව මරණයට මුහුණ දීමත් හැකි වෙයි. සතිමත් දරුවන් යනු ප්‍රිතිමත් දරුවන්ය. ප්‍රිතිමත් දරුවන් යනු සෞඛ්‍ය සම්පන්න දරුවන්ය. මුවුනු සිය අනාගතය පිළිබඳව විනිවිද දක්නා තුවණින් සහ පැහැදිලි දක්මකින් යුතුව හැදෙනි; වැඩෙනි.³

² අනිස්සිතො ව විහරති න ව කිංචි ලොකේ උපාධියකි (සතිපටියාන යුතුය)

³ සුකරං සාමුනා සාමු, සාමු පාපෙන දුක්කරං; පාපං පාපෙන සුකරං, පාපමරියෙහි දුක්කරං (සඩිසහැද සුත්ත - උදන පාලි)